

## [06]

### මානව සම්පත් කළමනාකරණය තුළින් ඉටු වන සමාජීය වගකීම සැබැවක්ද? නැදේද?

---

**හාසුරි භාග්‍යානි අමරතුංග, හාසිනි මධුපිකා වන්දුසිරි, ගර්ජනී දෝඩ්ගොඩ, ගයනි ගිතිකා හේවගේ, සචිනි මධුගල්ල, සඳුන් මේනක**

---

#### 1. ගැඹුන්වීම

මිනිසාගේ අවශ්‍යතා සහ ව්‍යවමනා සපුරාලීම සඳහා හා සේවා ඉදිරිපත් කිරීම ව්‍යාපාරවල මූලික සමාජ වගකීමකි. එයින් ව්‍යාපාර සතු සමාජ වගකීම අවසන් නොවේ. ව්‍යාපාර පරිසරය පිළිබඳ විශේෂ අනුග්‍රහයක් නොමැතිව ව්‍යාපාර කෙරෙහි ඇල්මක් දක්වන සියලු පාර්ශ්වයන්ට ප්‍රතිලාභ අන්කර දීම ව්‍යාපාර විසින් සිදු කළ යුතුය. ව්‍යාපාර පරිසරයේ සියලු සාධකවලට හානියක් නොවන ලෙස කටයුතු කිරීම තුළින්ද සමාජ වගකීම ඉටු කළ යුතුය ([www.advancedlevel-business.blogspot.com](http://www.advancedlevel-business.blogspot.com), 2014).

සැබැවින්ම ප්‍රජාව යනු කුවුරුන්ද? ප්‍රජාව සමන්වීත වන්නේ කිසියම් ආයතනයක් තුළ රැකියාව කරන ඕනෑම මට්ටමක සේවකයකු හෝ රැකියාවේ යොදවන්නා හෝ ඔවුන්ගේ පවුලේ අයගෙනි. සැබැවි සමාජීය වගකීම ඉටු කිරීම ආයතනය තුළින්ම ආරම්භ කිරීම සමස්ථ ප්‍රජාවගේම සමාජ වගකීම අවසාන වගයෙන් ඉටු කිරීමට ඉතා හොඳ ප්‍රවේශයකි. ආයතනය තුළ සේවය කරන සේවකයන්ගේ අයිතින් සුරක්මන් ආයතනික සමාජ වගකීම ඉටු කිරීම සම්බන්ධ මූලික වගකීම ඇත්තේ එම ආයතනයේ මානව සම්පත් කළමනාකරණ අංශය වෙතයි.

“මානව සම්පත් කළමනාකරණය, සේවකයන්ගේ, ආයතනයේ සහ සමස්ථ වගයෙන් ශ්‍රී ලංකෙයේ සමාජයේ සාර්ථකත්වය සහ වර්ධනය සිදු කිරීමෙහිලා මෙම සහුගුරු තුළ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන බවට මම විශ්වාස කරමි” (මිඛාත, 2009, ප. 16).

එසේම එම කාර්යභාරය උදෙසා මානව සම්පත් වෘත්තිකයන් හටද, ආයතනයේ සමාජ වගකීම්, අරමුණු ඉටුකර ගැනීම උදෙසා දායක වීමට සිදුවේ (Coro, 2009). තවද, සමාජ වගකීම ඉටු කිරීමෙහිලා මෙන්ම එහි සාර්ථකත්වය උදෙසා සේවකයන්ගේ දායකත්වය ප්‍රධාන සාර්ථකත්ව සාධකයක් බවත්, මානව සම්පත් කළමනාකරුවන් හට සේවකයන්ගේ කැපවීම හා බැඳීම ආයතනයේ සමාජ වගකීම උපායමාර්ගය කෙරෙහි යෙදීම් සඳහා අවශ්‍ය මෙවලම් හා අවස්ථාව ඇති බවද දක්වයි.

හරිත මානව සම්පත් කළමනාකරණය (Green HRM), තිරසාර මානව සම්පත් කළමනාකරණය (Sustainable HRM), උපායමාර්ගික මානව සම්පත් කළමනාකරණය (Strategic HRM) ආදි මැත කාලයේ කතා බහව ලක්වුණු මානව සම්පත් කළමනාකරණයේ නව ඉසවි සැබැවින්ම එම ආයතනයේ සමාජ වගකීම දෙසට, සමාජයේ සුහ සිද්ධිය තහවුරු කරවීම දෙසට නැඹුරු වී ඇති බව සඳහන් කළ හැක.

සේවකයන් බලායනය කිරීම, වගකීවුයුතු ආකාරයේ සේවකයන් බඳවා ගැනීමේ පරිවය, ආයතනය තුළ යහපත් හා නිවැරදි තොරතුරු, පුහුණු අවශ්‍යතා පිළිබඳ වඩා හොඳ අර්ථ විග්‍රහය, සමාජ වැටුප් සහ කාන්තාවන් සඳහා අනාගත වෘත්තිය අවස්ථා, ලාභ බෙදා ගැනීමේ සහ කොටස් හිමිකම් පරිපාලිය හා රැකියා සුරක්ෂිතභාවය පිළිබඳ අවධානය සමාජ වගකීම හා බැඳී මානව සම්පත් පරිවයන් කිහිපයකි (Ilona සහ Ruta, 2012). තවද එහි මෙසේ සඳහන් වේ. “සමාජ වගකීම පිළිබඳ දැඩිව තියැලෙන ආයතන, වඩා හොඳ මානව සම්පත් කළමනාකරණ පරිවයක්ද වර්ධනය කර ගත යුතුය”.

එහෙත් මෙලෙස සඳහන් ව්‍යවද, මානව සම්පත් කළමනාකරණය තුළින් සිදුවන හා සිදුවිය යුතු සමාජීය වගකීම යථාර්ථයක්ද යන්න සැක සහිතය. එහෙයින් ඒ පිළිබඳව විමසා බැලීම ඉතා අගන්තය. සමාජ වගකීම කුමක්ද යන්නත්, මානව සම්පත් කළමනාකරණ ශ්‍රීත ඇසුරින් සමාජ වගකීම මුවන ආකාරයත්, කළමනාකරණයේ දාෂ්ඨී කොළඹයෙන් හා සේවකයාගේ දාෂ්ඨීකොළඹයෙන්

මානව සම්පත් කළමනාකරනයේ සමාජ වගකීමත්, අවසාන වශයෙන් සාරාංශයද මෙහි ඉදිරිපත් කර ඇත.

## 2. සමාජ වගකීම සංකල්පය

ආයතනික සමාජ වගකීම (Corporate Social Responsibility) වූ කළී එය පුදෙක් ලාභ උපරිම කර ගැනීම නම් වූ ව්‍යාපාරික අරමුණු වලින් බැබිට ගොස් මුළු මහත් සමාජයටම වගකීමක් ඉටු කිරීම පිළිබඳ වූ ප්‍රමාද්‍ය සංකල්පයකි. මෙම සංකල්පයේ මූලාරම්භය 1920 වර්ෂය දක්වා ඇත්ත විහිදුනද එවකට පැවති දැඩි ආර්ථික පරිභානිය හා දෙවනි ලේක පුද්ධිය හේතුවෙන් එය එතරම් ප්‍රවලිත තොවුණි. 1950 ආරම්භයන් සමගම නැවත ආයතනික සමාජ වගකීම සංකල්පය පැමිණි අතර එය දිගු කාලීනව මුල් බැස ගති. 1953 වර්ෂයේදී Howard Bowen විසින් ප්‍රකාශයට පත් කරන ලද ව්‍යාපාරිකයන්ගේ සමාජ වගකීම (The social responsibilities of the Businessmen) නම් ග්‍රන්ථය සමාජ වගකීම සංකල්පය සඳහා වූ පලමු විද්‍යාත්මක දායකත්වය ලෙස සැලකේ (Smith, 2011).

වර්තමානයේ හඳුනාගන්නා පරිදි සමාජ වගකීම යනු සමඟත සමාජයේ සහ ප්‍රාදේශීය ජනතාවගේ, සේවකයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වලත්, ජ්වනත්වය නාවාලීම සහ රට්ටේ ආර්ථික සංවර්ධනයට දායකවන බවට සහ සඳාඩාරාත්මකව හැසිරෙන බවට ව්‍යාපාර අඛණ්ඩව කැපවීම ලෙස කිව හැකිය. එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවීරධන සංවිධානය නිර්වචනය කරන පරිදි ආයතනික සමාජ වගකීම යනු,

“විවිධාකාර වූ ඇල්මැති පාර්ශ්වයන්ගේ අජේක්ෂා තුළනය වන අපුරින් සහ ආර්ථිකමය, සමාජීමය සහ පරිසරාත්මකවද තිරසාර ආකාරයට කටයුතු කරන බවට සමාගමක් කැපවීමයි” (UNIDO, 2013).

Rekha සහ Gayathri (2013) අනුව බලන කළ ව්‍යාපාරික සමාජ වගකීම ආයෝජකයන්ට ලාභ උපරිම කිරීමට, පාරිභාශිකයා තාප්තිමත් කිරීමට මෙන්ම තම සේවකයන්ට යුක්තිය ඉටු කිරීම දක්වා විහිදේ. එපමණක් තොවේ, තම සැපයුම්කරුවන් ඇතුළුව තම ව්‍යාපාරය පවත්වන ප්‍රජාව සම්බන්ධයෙන්ද වගකීමක් ව්‍යාපාරයට ඇත. එමෙන්ම තමන් ජ්වන් වන වට්ටිටාව සහ පරිසරය රක ගැනීම සම්බන්ධයෙන්ද තමන්ගේ ව්‍යාපාරය ඇතුළත් කාර්මික ක්ෂේත්‍රය සහ එහි පොදු උන්නතිය සම්බන්ධයෙන්ද වගකීමක් ඇති බවයි. එයින් තොනැවති ඉදිරි පරම්පරාව වෙනුවෙන් එය රක ගැනීම සම්බන්ධයෙන්ද බැඳී සිටිමින් පොදුවේ ජන සමාජයේ අනිවෘත්තිය වෙනුවෙන්ද ව්‍යාපාරයක් වගකීමට බැඳී සිටියි.

Willard (2005) තර්ක කරන පරිදි ව්‍යාපාර ආයතන සැමවිටම කොටස්කරුවන්ගේ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වීම සිදුකළද 1990 මැයි භාගයේ සිටම බලවත් ඇල්මැති කණ්ඩායම්වලට, හරිත පාරිභාශිකයන්හාට, ක්‍රියාකාරී කොටස්කරුවන්ට, රජයට හා රාජ්‍ය තොවන සංවිධානවලටත් ඇතිවන හඳුසි සමාජ වගකීම ඉල්ලීම සඳහා ප්‍රතිචාර දක්වීම සිදුකර ඇත (Benjamin, 2011; Hart and Rebecca, 2011).

පසුගිය දශක දෙකක කාලයේ සිටම ව්‍යාපාරික පරිවය තුළ හා කළමනාකාරීන්ට ය අතර සමාජ වගකීම සංකල්පය පිළිබඳ උනන්දුව සිසුයෙන් වර්ධනය වෙමින් පවතී (Carroll, 1991). Preuss, 2009; Haunschmid සහ Matten, 2009 දක්වන පරිදි Habisch සහ අන් අය (2005) ඒ සඳහා මූලික හේතුන් 3 ක් හඳුනාගෙන ඇත. ඒවා මෙසේය.

1. දේශපාලනික වශයෙන් සිදුවන වෙනස්වීම හා රජයට සාපේශ්‍යව සපසදන කළ බැඡුජාතික සමාගම වඩාත් බලවත් වීමත් නිසා රජය විසින් සිදුකළයුතු යැයි සැලකෙන බොහෝ සමාජ සුහසාධන කටයුතුවල සමාගම නිරත වීමක් දක්නට ලැබේ.
2. කාර්මිකරණය වූ රටවල්වල සමාජීමය වශයෙන් මැත දශකවල ඇතිවූ වැදගත් වෙනස්කම් නිසා තව ආයතනික අවස්ථා මෙන්ම සාම්ප්‍රදායික දේශපාලක බලපැමිවලද වැඩිහිටිමක් ඇත.

එසේ ඇතිව් වෙනස්කම් ලෙස පාරිසරික ගැටළු පිළිබඳ දැනුවත්හාවය සහ පවතින සමාජීය අසමතුලිතතා පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම්වලට ඇති දැක් උනන්දුව දැක්විය හැක.

3. පවතින අර්ථීකමය පසුබීම තුළ ආයතනික සංවලතාවයේ වැඩිවිමක් දක්නට ඇති අතර ආර්ථික සංවර්ධනය උදෙසා මූල්‍ය වෙළඳපලෙහි ඇති වැදගත්කම ඉහළ යාම. ඒ සමගම බැඳුනු තොරතුරු තාක්ෂණික දියුණුව හා මාධ්‍යවලින් එල්ල වන පීඩනයන් ව්‍යාපාරික ආයතනයක් වගකීමට බැඳී සිටින සමාජීය තුළකාව පැහැදිලි කරයි.

යම් ආයතනයක් යොදා ගන්නා සමාජ වගකීම පිළිබඳ අර්ථකතනය එහි කොටස් කරුවන්ගේ බලපෑම, සමාජ වගකීම වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායමේ අදහස හා ස්වේච්ඡා කණ්ඩායම්වල ක්‍රියාකාරිත්වය යන සාධක මත වෙනස් වේ (Mees and Bonham, 2004). ඇතැම් ව්‍යාපාරවල සමාජ වගකීම පිළිබඳ කටයුතු මානව සම්පත් දෙපාර්තමේන්තුවට ඇතුළත් විය හැක. එසේ නොමැති අවස්ථා ඇතැම් විට පැවතිය හැක.

Carroll (1991) හඳුන්වා දුන් ආයතනික සමාජ වගකීම පිර්ම්බයෙහි දැක්වෙන පරිදි සමාජ වගකීම වූ කළේ ආර්ථිකමය, නීතිමය, ආවාරධර්ම සහ පරාප්‍රකාමිත්වය පිළිබඳ අදි වූ වගකීම ස්ථිර හතරකින් සමන්විතය. ආර්ථිකමය වගකීමක් ලෙස ආයතනයක් සිය ලාභ උපරිම කරගැනීමටත් කැපෙවී ක්‍රියාකළ යුතුය. මන්ද එය අනෙකුත් සමාජීය වගකීම සාර්ථකව ඉටුකිරීමට පදනම සපයන බැවුනි. එමෙන්ම ආයතනයක් සිය ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමට අදාළ සියලු නීති රෙගුලාසිවලට අනුකූල වීමට වගකීම දරයි. එයින් නොනැවතුනු ආවාරධර්මානුකූල ආයතනික පුරවැසිභාවයක් පවත්වා ගැනීමටත් කිසිදු ආකාරයකට ආයතනික ලාභ අපේක්ෂාවන් මූදුන්පත් කරගැනීමට ආවාරධර්ම කඩ නොකිරීමටත් වගකීමෙන් බැඳී සිටියි. සමස්තයක් ලෙස බැඳු කළ මුළුමහත් සමාජයේම ජීවන තත්ත්වය ඉහළ තාවාලීමට ආයතනයකට වගකීමක් ඇත.

ආයතනික සමාජ වගකීම බොහෝ බහු ජාතික සමාගම්වල උපතුමයිලි සැලසුම් ක්‍රියාවලය තුළ ඇතුළත්ය. Business Dictionary වෙබ් අඩවියට අනුව Marks and SpenceriyWalmart වැනි සමාගම් වෙළඳපල ගොඩනැගිල්ලක් හරහා ප්‍රජාව හා සම්බන්ධීම, ක්‍රමානුකූල සාධාරණ වෙළඳාම් සහතික කිරීම මගින් ස්ථිර කටයුතු කරයි. ප්‍රාදේශීය සංවිධානවලට ආධාර දීම හරහා සංවර්ධනය වන රටවල දිලිංග ප්‍රජාවන්ට උපකාර කිරීම ආයතනික සමාජ වගකීමට ඇති වඩා පොදු ප්‍රවේශයකි.

Friedmen (1970) දක්වන පරිදි ව්‍යාපාර කාර්යයේ සමාජ වගකීම සඳහා ඉඩක් නොමැත. එනම් සමාගම් නීතිය අනුව ආයතනයේ ලාභ අඩු වන ඕනෑම ක්‍රියාකාරකමක් කිරීමෙන් අධ්‍යක්ෂකවරුන් වැළැකි සිටිය යුතු බවයි (Visser, 2005).

ආයතනික වාර්ෂික වාර්තා පිළියෙල කිරීමේදී නොදු ව්‍යාපාරික පුරවැසිභාවයක් පෙන්වීමට ඇතැම් ආයතන සංස්ථා මය සමාජ වගකීම වාර්තාකරන නිර්ණායක හා ප්‍රමිතින් අනුව සකසයි. සමාජීය සහ පාරිසරික වගකීම ඉටු කිරීම පිළිබඳ අර්ථවත් මැනීමක් සිදු කිරීම අපහසු වුවත් සමහර රටවල සංස්ථා මය සමාජ වගකීම වාර්තාකරණය අවශ්‍ය කරයි. උදාහරණයක් ලෙස ලොව දැවන්ත ව්‍යාපාරයක් වන John Lewis හැවුල් ව්‍යාපාරය වාර්ෂිකව පිළියෙල කරනු ලබන ආයතනික සමාජ වගකීම් ප්‍රගති ව්‍යාපාර දැක්විය හැක. තවද Bodyshop වැනි සුවිසල් වෙළඳනාමයන් ගොඩ තැගී ඇත්තේ ඔවුන් විසින් ගොඩනාගා ගත් සඳාවාර අගයන් මතය. ඒ නිසා ව්‍යාපාර ආයතනයකට සිය අවංකත්වය සහ උසස්තම සේවාව මගින් ඇතිකර ගන්නා කිරීමිය තුළින් ඉමහත් වාසි අත්කරගත හැක (Brazelton et, al., 1999).

පසුගිය කාලයේ ලොව ඇති වූ බොහෝ ව්‍යාපාරික අර්බුදයන්ට හේතුව ලෙස සමාජ වගකීම පැහැර හැරීම හඳුනාගෙන ඇතැ. එබැවුන් ව්‍යාපාර ආයතනයක ඉදිරිය යහපත් වනු ඇත්තේ එහි කළමනාකාරිත්වය සමාජ වගකීම තමන් දෙසට පවරා ගැනීම මතය. ඒ නිසා ව්‍යාපාර ආයතනයකට සිය අවංකත්වය සහ උසස්තම සේවාව මගින් ඇතිකර ගන්නා කිරීමිය තුළින් ඉමහත් වාසි අත්කරගත හැක

හරස් වන තැන්වල සහ ප්‍රමාණවත් නොවන තැන්වල නීතිය වෙනස් කිරීම උදෙසා පෙනීසිටීමද තමන්ට අයත් කටයුත්තක් ලෙස සලකනවා ඇත.

මානව විභව්‍යතාවන් හඳුනා ගනිමින් මානව සම්පත් නීසි ආකාරයට හැසිරවීම උදෙසා මානව සම්පත් කළමනාකරණය නම් වූ විෂයපථය ව්‍යාපාර ලෝකය තුළ සැරී සරයි. එය ඩුදේක්ම ව්‍යාපාර ආයතනයකට වාසිදායක වන අයුරින් මානව සම්පත හැසිරවීම උදෙසාම පමණක් නොවේ. එමගින් විශාල සමාජ මෙහෙරක්ද ඉටුවේ. සංක්ෂිප්තව ගත් කළ විවිධ මානව සම්පත් කළමනාකරණ යුතු තුළින් සමාජය වගකීම ඉටු කරනු වස් ලබාදෙන අත්වැල අතිමහත්ය.

### 3. මානව සම්පත් කළමනාකරණ යුතු ඇසුරින් සමාජ වගකීම ඉටුවීම

ආයතනික සමාජ වගකීම යන සංකල්පය මුදුන් පමුණුවාලීමට උපකාරී කර ගන්නා උපාය මාරුග එහි ප්‍රධාන ව්‍යාපාරික උපාය මාරුගයන් හා පමණක් ඒකාබද්ධ වීම යෝගා නොවේ. එය මානව සම්පත් කළමනාකරණ උපාය මාරුගයන් සමගින්ද ඒකාබද්ධ වීමක් අවශ්‍ය වේ. එමගින් ආයතනික සමාජ වගකීම යන සංකල්පයෙහි ක්‍රියාකාරීත්වය බාහිර මෙන්ම අනුෂ්‍යතර පරිසරය වෙතද විහිදී යයි (Armstrong, 2010). එහෙම සියලුම ඇල්මැති පාරුගවයන් හට මෙහි ක්‍රියාකාරීත්වය විහිදී යයි. Rekha සහ Gayathri (2013) දක්වන පරිදි ආයතනික සමාජ වගකීම සංකල්පයට හසු වන ඇල්මැති පාරුගවයන් ලෙස කළමණාකරුවන්, සේවකයන්, පාරිභෝගිකයන්, ආයෝජකයන්, තොටස්කරුවන්, සැපයුම්කරුවන්, රජය හා පොදුවේ ගත් කළ මුළු මහත් සමාජයම දැක්වීය හැකි අතර මේ අතරින් සේවකයන් කෙරෙහි අවධානය මෙහිදී වඩාත් යොමු වනු ඇත. සේවකයන් වටිනාකමින් යුත් වැඩි දියුණු කළ හැකි සම්පතක් වන හෙයින් නීසි විවක් මුළුන් ආයතනයට පිරිවැයක් ලෙස නොසැලැකිය යුතුය. මන්ද ආයතනයේ වටිනාම සම්පත මුළුන් වන නිසාවෙනි. එම නිසා ආයතනයක් හරහා මුළුනට ඉටු විය යුතු දි සමාජ වගකීම දෘෂ්ඨීකෝණය ඔස්සේ මානව සම්පත් කළමණාකරණ යුතු ඇසුරින් පහත පරිදි විග්‍රහ කළ හැක.

#### 3.1 රැකියා නිර්මාණය

ව්‍යාපාර ආයතන සමාජය තුළ බිජි වන්නේ විවිධ අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසාය. එම අරමුණු මුදුන් පමුණුවාලීමට විශාල ගුම දායකත්වයක් අවශ්‍යවනු ඇත. මන්ද මුලික ව්‍යාපාර කටයුතු තනි පුද්ගලයකුට ඉටුකරුමෙට අපහසු වන බැවිති. Opatha (2009) ට අනුව රැකියා නිර්මාණය යනු ප්‍රධාන ව්‍යාපාර කටයුතු තනි පුද්ගලයකුට පහසුවෙන් දැරිය හැකි වන ආකාරයට කුඩා කොටස් වලට බෙදා වෙන් කිරීමයි. මෙසේ සමස්ත අරමුණු ලිහිල් කිරීම මගින් අවසාන ව්‍යාපාර අරමුණු මුදුන් පමුණුවා ලීමට අවස්ථාව ලැබේ. එසේ ව්‍යාපාර කටයුතු ලිහිල් කිරීම මගින් සේවකයාටද යම් යහපතක් වනු නොඅනුමානය. මන්ද නිර්මාණය කරන ලද රැකියාවෙහි තියුලෙන්නේ පුද්ගලයන් තියුය. තවද රැකියා නිර්මාණය යනු එක් පුද්ගලයෙකුට පහසුවෙන් තිරුප්පණය කළ හැකි අයුරින් සමස්තය කාර්යය, කාර්යභාරය, හා වගකීම ලෙස බෙදා දැක්වීමයි (Mathis and Jackson, 2000).

Opatha (2009) ට අනුව රැකියා නිර්මාණයේ සාපුරු ප්‍රතිඵ්ලිල ලෙස සේවක කාර්යක්ෂමතාවය, සේවක සඡ්ලදායීතාවය, සේවක එලදායීතාවය, සේවක තාප්තිමත් හාවය, සේවක පුහුණුව හා සංවර්ධනය හා සේවක සෞඛ්‍යය දක්වා ඇත. රැකියාවේ සංකීර්ණව අවමවීමෙන් එය ක්‍රියාවට නැංවීමට පහසු වේ. එවිට පුද්ගලයන්ට එහි තිරත වීමට කැමැත්තක් ඇති වීම තුළින් රැකියා තාප්තිමත් හාවයක් අනි වේ. එමෙන්ම මෙම ලිහිල්හාවය හේතුවෙන් සේවකයාගේ කායික හා මානසික පුවය තව තවත් වර්ධනය වේ. එම ආකාරයට බලන කළ නිවැරදි රැකියා නිර්මාණය තුළින් තිරෝගී හා තාප්තිමත් සේවකයකු සමාජයට දායාද කිරීමෙන් සමාජ පිරිවැය අවම වීමක් සිදු විය හැක.

කෙසේ නමුත් Kottawatta (2008) දක්වන ආකාරයට විවිධ කිල්ප ක්‍රමයන් හාවිතා කරමින් රැකියා නිර්මාණය කිරීමේ මුධ්‍ය පරමාර්ථය වනුයේ සේවකයාගෙන් රැකියාවට ලැබෙන දායකත්වය උපරිම කර ගැනීමයි. මේ ආකාරයට බලන කළ මෙම ඕනෑම යුතු ක්‍රියාකාරීත්වය විවිධාකාරය.

මානව සම්පත් කළමනාකරණ පරිවය තුළ පවතින තුළතන සංකල්පයකි "විකල්ප කාර්ය ක්‍රියාපට්පාටි" (Alternative Work Schedules). Opatha (2009) ට අනුව අතිතයේ පැවති දිනකට පැය අවක සේවා මුරය වෙතස් වීමකට භාජනය වී ඇත. නමුත් සේවා කාල (Flex Time), සංක්ෂීපීත වැඩ සති (Compressed Work Weeks), සේවා මුර (Shift Works) සහ පුරුණ කාලීන තොවන රැකියා (Part Time Employment) නැමැති විකල්ප අවස්ථා වර්තමානයේ දක්නට ලැබේ. මෙවායින් වැඩ පිවිතයේ ගුණාත්මක භාවයක් අපේක්ෂා කළද ජනිත වන අභිතකර ප්‍රතිඵලයන්ද බොහෝය. Cohen, Taylor and Camen (2009) දක්වන පරිදි France Telecom හා Foxconn China යන ආයතනයන්හි සේවක සියලුම භානිකර ගැනීම් සඳහා හේතු ලෙස දිරිස සේවා මුර හා අධික වැඩ පැවරීම් හේතු වී ඇත. මේ අයුරින් බලන කළ මෙහි ක්‍රියාකාරීත්වය භුදෙක්ම ආයතනයට වාසිදායක වන අයුරින් සැකසී ඇත.

### 3.2 රැකියා විශ්ලේෂණය

Opatha (2009) ට අනුව රැකියා විශ්ලේෂණය යනු විවිධාකාර වූ මානව සම්පත් ශ්‍රීතයන්හි සූමට ක්‍රියාකාරීත්වය උදෙසා තොරතුරු නිපදවාලන ප්‍රාථමික ශ්‍රීතයකි. තවද Dessler (2009) ට අනුව රැකියා විශ්ලේෂණය යනු රැකියාවේ කාර්යභාරය හා කුසලතා අවශ්‍යතාවයන් හා ඒ සඳහා සුදුසු පුද්ගලයා කවරෙක්දැයි නිශ්ච්‍ය කිරීමේ ක්‍රියාමාර්ගයයි.

මෙමගින් නිමැවුම් රාජියක් බිහිවන අතර රැකියා විස්තරය හා රැකියා පිරිවිතරය මුළුතැනී උසුලයි. රැකියාව් ස්වභාවය හා රැකියාව උපුලන්නාගේ ස්වභාවය මනාව විස්තර කරනු ලබයි. මෙය රැකියාවට සුදුසු පරිපුරුණ පුද්ගලයා පත්කර ගැනීමට මහත් ලෙස උපකාරී වේ. එමෙන්ම රැකියාවෙහි නියැලෙන පුද්ගලයාට ද තම දැනුම කුසලතා හා ආකල්ප රැකියාවේ ස්වභාවය මැන බැඳීමට අවස්ථාව සැලසේ. එය තාජ්‍යීමත් සේවකයෙකු සමාජයට දායාද කිරීමට ඉවහල් වේ.

### 3.3 මානව සම්පත් සැලසුම්කරණය

Opatha (2009) ට අනුව මානව සම්පත් සැලසුම්කරණය යනු අනාගත සේවක අවශ්‍යතා තීරණය කිරීමේ හා එම අවශ්‍යතාවන් සපුරා ගැනීමට අවශ්‍යතාවන් නිර්ණය කිරීමේ ක්‍රියාවලියයි. බණ්ඩාරනායක (2009) ට අනුව මානව සම්පත් සැලසුම්කරණය යනු සංවිධානයේ ඉලක්ක හා පරමාර්ථ ලගා කර ගැනීමේ අරමුණීන් අනාගත සේවක අවශ්‍යතා නිගමනය හා එම අවශ්‍යතා සපුරා ගැනීමට සුදුසු උපාය මාර්ග තීරණයයි. මානව සම්පත් සැලසුම්කරණය යන ශ්‍රීතයද සමාජ වගකීම කෙරෙහි යම් බලපැලක් ඇති කරනු ලබයි. සියලු සේවාදායකයින්ගේ පරම අපේක්ෂාව වන්නේ රැකියා ජ්‍විතය හෝ වෘත්තීමය ජ්‍විතයෙන් උඩු මහලේ වැජ්ඩීමටය. ඒ සඳහා නිවැරදි විතුයක් මානව සම්පත් සැලසුම්කරණය තුළින් ලබා දේ. මත්ද අනාගත රැකියා අවශ්‍යතාවයන් ලේඛනගත කිරීමක් සිදුවන හෙයින් සේවාදායකයන් හට තම රැකියා ජ්‍විතය කළේකියා සැලසුම් කිරීමට හැකියාව ලැබයි. එමගින් අවදානම් දුරුකාර රැකියා ජ්‍විතය පිළිබඳ සහනදායීත්වයක් ඇති වේ.

### 3.4 ආකර්ෂණය

ආකර්ෂණය යනු යම් රැකියාවක් සඳහා සුදුසුසකම්ලත් පිරිසක් සෞයා ගැනීමේ හා ඇදුගැනීමේ ක්‍රියාවලියයි (Opatha, 2009). එමෙන්ම Glueck (1979) අනුව ආකර්ෂණය යනු ව්‍යාපාර අරමුණු ඉවුකරුලිමට උපකාර කිරීමට හැකිවන හා ආකල්පවලින් සමන්වීත පිරිසක් ව්‍යාපාරය වෙත තත්ත්වකර ගැනීමේ ක්‍රියාවලියයි. සරලව ගත් කළ ආකර්ෂණය යනු රැකියා අවස්ථා සඳහා ආයතනය වෙත පුද්ගලයන් ඇදු ගැනීමේ ක්‍රියාවලියයි. ව්‍යාපාර ආයතන කවර ප්‍රමිත, ආකෘතිමය රාමුවන්ට අනුව කටයුතු කළද මානව සම්පත් කළමනාකරුවන් විසින් ආයතනයේ මානව සම්පත් ශ්‍රීතයන්හි ක්‍රියාකාරීත්වය සමාලෝචනය කළ යුතුය. මෙහිදී ආකර්ෂණය යන ශ්‍රීතයද සැලකිල්ලට ගත යුතු අතර එහිදී සැම පුද්ගලයෙකුටම නිවැරදි හා සමාන අවස්ථාවන් ලැබේ දැයි තහවුරු කර ගත යුතුය (Cohen, 2009; Taylor and Camen, 2009). මෙය ආකර්ෂණය යන ශ්‍රීතයේ දෙනාත්මක පැතිකඩික් ලෙස පෙන්වා දිය හැක. Kottawatta (2008) අනුව විවිධ උපාය මාර්ග හාවිතා කරමින් ආයතනය උත්සාහ දරන්නේ ඇබැරුතුව සඳහා අයදුම්කරුවන් සංඛ්‍යාව වැඩි කරගනිමින් ඒ අතරින් සුදුසුම පුද්ගලයා තෙව්රා ගැනීමයි. මේ හේතුවෙන් ආකර්ෂණ පිරිවිතරය තුළ තොරතුරු ආකර්ෂණීය ලෙස ඉදිරිපත් කරනු ලබයි. එනම් රුපවාහිනී දැන්වීම්, පෙශ්ටර යනාදි විවධ ක්‍රමයන්ගෙන් මහජනතාව වෙත ලබා

දෙන තොරතුරු, පොරොන්දු වැඩ පරිසරය කුළ ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක නොවනු දක්නට හැකිය. මේ ආකාරයට බලන කළ මෙහි ක්‍රියාකාරීත්වය ආයතනික අරමුණු ඉටු කිරීම උදෙසා ක්‍රියාත්මක වන බව පැහැදිලි වේ.

### 3.5 තෝරාගැනීම

Opatha (2009) අනුව තෝරාගැනීම යනු ආකාර්ෂණය වූ සුදුසුකම්ලත් පුද්ගලයන් අතරින් නිවැරදි පුද්ගලයා රැකියාව සඳහා තෝරා ගැනීමයි. බණ්ඩාරනායක (2009) ට අනුව තෝරාගැනීම යනු ආකර්ෂණය කරන ලද ඉල්ලුම්කරුවන් අතුරින් ඉතා යෝග්‍යතම පුද්ගලයා රැකියා ඇබැරුතුව පිරවීමට තෝරාගැනීමයි. තෝරාගැනීම යන ක්‍රිතය මගින් උත්සාහ කරනු ලබන්නේ රැකියාවෙහි නියලීමට අවශ්‍ය වන නිර්ණායක අයදුම්කරුවන් සතු වේ දැයි අධ්‍යනය කිරීමයි. මන්ද නුසුදුසු පුද්ගලයෙක රැකියාවට තෝරා ගැනීමෙන් ආයතනයට පාඩු සිදුවන බැවිති. තවද වර්තමාන සමාජය කුළ සුදුස්සාට සුදුසු තැන අහිමි වෙමින් පවති. දේශපාලන බලපෑම්, ආයතනික ඉහළ කළමනාකරීත්වයෙහි බලපෑම්, පොදුගැලික පක්ෂග්‍රාහීවිම යනාදියෙහි බලපෑම අධික වෙමින් පවති. මෙවැනි පරිචයක් කුළ තෝරාගැනීම ගැටළ පවතිනු නොඅනුමානය. වර්තමාන ගුම වෙළඳපාල තුළ රැකියා විරහිත තත්ත්වයන් මතුවනුයේ මෙවැනි ගැටළ හේතුවෙනි. රැකියා විරහිත උපාධිධාරීන් ගණන ඉහළ යමින් පවති. මෙමගින් සමාජයට ජනිතවන අනිතකර ප්‍රතිච්චිත ගණනකි. එනම් මානව සම්පත් ආයෝජනයෙහි ප්‍රතිලාභ සමාජයට ජනිත නොවේයි. තවද නුසුදුසු පුද්ගලයන් ව්‍යාපාර ලෙස්කය තුළ ආධිපත්‍ය පැතිරවීමෙන් සිමිත සම්පත් උග්‍ර උපයේෂනය හෝ නාස්තිකයට ලක්වීමක් සිදුවේ. මේ අයුරින් බලන කළ තෝරාගැනීම යන මානව සම්පත් කළමනාකරණ ක්‍රිතය මහත් පරිග්‍රැමයකින් ඉටු කරලිය යුත්තකි.

### 3.6 කාර්යාල ඇගයීම

Opatha (2009) අනුව කාර්යාල ඇගයීම යනු සේවකයන් රැකියාවෙහි නිරත විමේ කාර්යක්ෂමතාව හා සංඛ්‍යායිතාවය මැන බැලීමේ ක්‍රිතයයි. සේවක කාර්යාල ඇගයීම මගින්ද සේවක සුහසාධනයක් අපේක්ෂා කළ හැක. මන්ද කාර්යාල ඇගයීම තුළින් සේවාදායකයන් හට වර්තමාන තත්ත්වය අවබෝධ කර ගැනීමට පහසුවන අතර ඒ හරහා අනාගත කාර්යාලයන් නංවා ගැනීමට උත්සුක විය හැක. සේවකයන්ගේ වර්තමාන තත්ත්වය මුවන් හොඳින් නොදුන්නේ නම් කිසි දිනක වර්ධනයක් අපේක්ෂා කළ නොහැක. නමුත් මෙම ක්‍රිතයත් සමගම සේවකයා හට දැනුම, කුසලතා හා ආකල්ප දායාද කිරීමට ආයතනයට හැකියාව ලැබේ. කෙසේ නමුත් කාර්යාල ඇගයීමෙහි ප්‍රධාන අරමුණ වනුයේ සේවක කාර්යාල මැන බැලීමත් ඒ මත සේවකයා සංවර්ධනය කරා අනිප්‍රේරණය කර සංවිධානය තුළ රඳවා ගනීමින් ආයතනික අරමුණු ඉටුකර ගැනීමයි (Kottawatta, 2008).

### 3.7 පුහුණුව හා සංවර්ධනය

පුහුණුව හා සංවර්ධනය යන මානව සම්පත් කළමනාකරණ ක්‍රිතයෙහි ක්‍රියාකාරීත්වය ආයතනික සමාජ වගකීම් දාජ්‍යයි කෝණයෙන් පහත පරිදි විග්‍රහ කළ හැක. බණ්ඩාරනායක (2009) ට අනුව පුහුණුව යනු නිශ්චිත කාර්ය සාධනය සඳහා සේවකයන්ගේ දැනුම, කුසලතා හා අහිප්‍රේරණය නංවාලීම සඳහා වූ ක්‍රමවත් ක්‍රියාවලියයි, සංවර්ධනය යනුකළමනාකරණ තනතුරු සඳහා උසස් වීමට සේවකයන්ට අවස්ථා උදාකරුමේ ක්‍රියාවලියයි. සේවක පුහුණුව හා සංවර්ධනය යන ක්‍රිතය මගින් ද යම් සමාජ මෙහෙවරක් අපේක්ෂා කළ හැක. පුහුණුව හා සංවර්ධනය මගින් මානව සම්පතෙහි අගය ඉහළ යාමත් අපේක්ෂා කළ හැක. Rekha සහ Gayathri (2013) දක්වන පරිදි සමාජ වගකීම සේවකයක් හට ඉටු කර ලිමේ එක් පැතිකඩක් ලෙස පුහුණු අවස්ථා ලබා දීම දක්වා ඇත. තවද Cohen (2009), Taylor සහ Camen (2009) අනුව තිරසාර මානව සම්පත් කළමනාකරණ ප්‍රතිපත්තියක් ලෙස පුහුණු වැඩසටහන් හරහා පරිසර හිතකාම් හා තේවා නිපදවීමට සේවකයන් උත්තන්දු කිරීම දක්වා ඇත. මෙය පාරිසරික වශයෙන් සමාජ වගකීම ඉටු කිරීමේ එක් පැතිකඩක් ලෙස දැක්වීය හැක. එම නිසා පුහුණුව හා සංවර්ධනය පුදෙක්ම ව්‍යාපාර කාර්යන් ඉටුකරුමේ කරන ආයෝජනයක් පමණක් ලෙස අර්ථකාලීනය කළ නොහැක.

### 3.8 සංවේතන කළමනාකරණය

ගුම වෙළඳපාල තුළ සිය ගුමය වැය කරන ඕනෑම පුද්ගලයෙකුගේ අපේක්ෂාව සිය ගුමයට සරිලන ප්‍රතිදානයක් ලබාගැනීමයි. මෙම අපේක්ෂාව කාර්යක්ෂමව හා සංවේතන කළමනාකරණය මැත්තින් ඉටුවීමට නම් එකී ආයතනය තුළ සංවේතන කළමනාකරණය මැත්තින් ඉටුවීම අතිශය වැදගත් යය ඕපාත (2009) ට අනුව සංවේතන කළමනාකරණ මූලික වශයෙන් ගෙවීම් කළමනාකරණය, දිරිදීමනා කළමනාකරණය හා සුහසාධන කළමනාකරණය වශයෙන් කොටස් 3 කට බෙදා දැක්විය හැකිය. ගෙවීම් කළමනාකරණය යනු සාධාරණ වූ මූලික ගෙවීම් පද්ධතියක් සංවර්ධනය කිරීම ක්‍රියාවට නැංවීම හා පවත්වාගෙන යාමේ ක්‍රියාවලියයි (එපාත, 2009).

ව්‍යාපාර ආයතනයක් සිය සේවකයන් කෙරෙහි වන සමාජය වගකීම ඉටු කිරීමේදී ඔවුන් ලබා දෙන දායකත්වයට සරිලන වැටුප් හා වේතන ලබාදීමට සුඩුසුළු විය යුතුය. මෙහිදී ලබාදෙන ප්‍රතිදානයන් සේවකයාගේ ජීවන තත්ත්වය උසස් කර ගැනීමට පිටුවහලක් වන්නේ නම් එය සමාජය වගකීමේ එක්තරා පැවතිකඩිකි. මන්ද ගුමයට සරිලන වැටුප් හා වේතන ලබාගත්තා සේවකයා සිය කුවුම්හයේ සාමාජිකයන් නඩත්තු කිරීම සාර්ථකව ඉටු කරගත්තා අතර එ මගින් සමාජය තුළ වෙශෙන තවත් එක් පිරිසකගේ අවශ්‍යතා ව්‍යවමනා ඉටුවීම සිදුවේ. තවද වැටුප්, දිරිදීමනා, බෝතස් ආදි වූ ක්‍රම මගින් සේවකයාගේ දායකත්වය ඇගයීමෙන් සේවකයා තාප්තිමත් කිරීමට ආයතන උත්සාහ ගනී (Kottawatta, 2008).

එපාත (2009) දක්වා ඇති පරිදි ගෙවීම් කළමනාකරණයේ පරමාර්ථ පිළිබඳ අවධානය යොමු කිරීමේදී ගෙවීම් සාධාරණත්වයක් ඇති කිරීම යන පරමාර්ථය සේවකයා පිළිබඳ අදාළ ආයතනයට ඇති සමාජ වගකීම සිහිපත් කරවයි. සේවකයාට මෙන්ම සේව්‍යයාට ද අතිශය සංවේදී ප්‍රපංචයක් වන ගෙවීම් සේවකයාට ලැබෙන ප්‍රධානතම ප්‍රතිදානය වන අතර සේව්‍යයාගේ ප්‍රධාන පිරිවැයයි. මෙම සංවේදිතාවයට සේව්‍ය සේවක මත ගැටුම්වලට තුළු ද ඇති අවස්ථා දැකිය හැකිය.

වැටුප් හා වේතන ගෙවීමේදී රජයේ නීති රීති හා රෙගුලාසිවලට යටත්ව ඒවා සිදුකරන අතර එහිදී රජයේ අවම වැටුප් ආදිය පිළිබඳව සේවකයාගේ අවධානය යොමු විමත් දැකිය හැකිය අදාළ නීති රීති වලට අනුගත වීම තුළින් රජය කෙරෙහි වන සමාජය වගකීම ඉටුවීමන් දක්නට හැකිවේ.

Lawler (1995) විසින් හඳුන්වා ද ඇති ආකෘතියට අනුව කිසියම් සේවකයෙකු තමන්ට ලැබෙන ප්‍රතිදානයන්ගෙන් තාප්තියට පත් නොවේ නම් එය අහිතකර ප්‍රතිඵල රෝසක ආරම්භයකි. එම අහිතකර ප්‍රතිඵල අතුරින් සේවකයාගේ මානසික සෞඛ්‍යය ද පිරිහිමට ලක්විය හැකිය. එසේ බලන විට මනා ගෙවීම් කළමනාකරණය පුද්ගලයාගේ මානසික පැවැත්ම ද තහවුරු කරයි (Lewis, 2001).

කෙසේ වුවද ගෙවීම් කළමනාකරණය තුළින් සේව්‍යයා අපේක්ෂා කරනුයේ සිය සේවකයන් ව්‍යාපාර ආයතනය තුළ රඳවා ගැනීමයි. Kottawatta (2008) ට අනුව ආයතනයක ප්‍රතිදාන කළමනාකරණය සිදුකරනුයේ සේවක දායකත්වය මත හා සංවේදානය තුළ රඳවා තබා ගැනීමේ අරමුණෙනි. ආකර්ෂණීය වැටුප් හා වේතන ලබා දීම තුළින් සේවකයා සිය ආයතනයෙන් නීත්ම් නොයාම සේව්‍යයාගේ අපේක්ෂාවයි. එසේ බැලීමේදී ගෙවීම් කළමනාකරණය තුළින් සේවකයන්, ආයෝජකයන් හා රජය කෙරෙහි සමාජ වගකීම ඉටු කිරීමටත් වඩා ව්‍යාපාර ආයතනයේ අරමුණු හා පරමාර්ථ මූදුන් පමුණුවා ගැනීමක් වන බව දැක්විය හැක.

### 3.9 සුහසාධන කළමනාකරණය

Jackson (2000) ට අනුව සංවේදානයක් විසින් සිය සාමාජිකයන්ට ලබා දෙන ප්‍රතිලාභ එකතුවක් සුහසාධනය ලෙස හැඳින්විය හැක. එපාත (2009) ට අනුව සුහසාධන කළමනාකරණය යනු යහපත් සුහසාධන පද්ධතියක් සංවර්ධනය ක්‍රියාවට නැංවීම හා පවත්වාගෙන යාමයි.

සුහසාධනය ඔස්සේ සමාජ වගකීම ඉටු වීම නොයෙක් ආකාර ඔස්සේ දැක්විය හැක. සුහසාධන පහසුකම් ලබා දෙනුයේ සේවකයාට ලබා දෙන වැටුප්, වේතන හා දිරිදීමනාවලට අමතරවයි. එපාත

(2009) සුහසාධන කළමනාකරණයේ පරමාර්ථ 13ක් දක්වා ඇති අතර ඒ අනුරින් සංවිධානයක් සිය පරිත්‍යාගයිලිභාවය හා සේවකයන් කෙරෙහි සානුකම්පිතව කටයුතු කිරීම දැක්වීය හැක. මෙහි පරමාර්ථය සාපුරුවම සමාජ වගකීම ඉටුකිරීම දෙසට යොමු වී ඇත. මෙහිදී ව්‍යාපාර ආයතනය සැම විටම සුහසාධන කළමනාකරණය නම් වූ ලිඛිතය තුළින් සිය වගකීම පිළිබඳ සිතීමට උත්සුක වේ.

Amstrong (2010) අනුව සුහසාධන කළමනාකරණය තුළින් ආයතනයේ සේවක එලදායීතාව ඉහළ තැංවීමත්, පවතින මට්ටමේ පවත්වා ගෙන යාමටත් උත්සේරුකයක් ලෙස ත්‍යා කිරීමත් සිදු වේ. සේවකයන්ගේ කෝණයෙන් බලන කළ සේවක සුහ සාධනය මිවුහු අපේක්ෂා කරන ආකාර කිහිපයෙන් දක්වීය හැකි අතර හොතික, මානසික, වර්යාත්මක හා මෙවතසික ලෙස වර්ගකර දක්වීය හැකිය (බණ්ඩාරනායක, 2009).

ණය පහසුකම්, මරණාධාර පහසුකම් සැපයීම, ආහාර පහසුකම්, වෙචුළ පහසුකම් නිවාස පහසුකම් උදාහරණ ලෙස දක්වීය හැක (මිපාත, 2009). මේවා තුළින් සේවකයාට මෙන්ම ඔහුගේ හෝ ඇයගේ පවුලේ සාමාජිකයන්ට පවා පහසුකම් සැපයීම මෙහි අරමුණයි. වර්තමානයේ ව්‍යාපාර ආයතන බොහෝමයක් සංවේතන හෙවත් ප්‍රතිඵාන තුළ සුහසාධන පහසුකම් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර ඇති බව ඒවා මගින් සංවිධානය කරනු ලබන විවිධ ඉසවි හා උත්සව තුළින් ගම්මාන වේ. එසේම ඒවා තුළින් සේවකයන්ගේ රැකියා තෘප්තියද ඉහළ යන බව පෙනේ. Amstrong (2010) ට අනුව සුහසාධන පහසුකම් සැලකීමේ අරමුණු අතර සේවක තෘප්තිය ඉහළ තැංවීම ද දක්වා ඇත. ඒ අනුව බලන කළ සේවකයාගේ දෘශ්‍ය කොණයෙන් සිය රැකියා ජීවිතයේ තෘප්තිය ලබාගැනීමට හැකිවන අතර එය එලදායීතාවය ඉහළ තැංවීම සඳහාද බලපායි.

ඇතැම් විට රුහු මගින් සැලකිය යුතු ප්‍රවාහන පහසුකම් පවා ආයතන විසින් සිය සේවකයන්ට සපයනු දක්නට ලැබේ.මේ අනුව බලන කළ ඇතැම් ව්‍යාපාර ආයතන රුහු සතු වගකීම පවා සිය වගකීම ලෙස ඉටුකරනු දක්නට ලැබේ.එනම් සේවකයා සම්බන්ධයෙන් වන සමාජීය වගකීම නිසි පරිදි ඉෂ්ටය කිරීමයි. කෙසේ වෙතත් මේ තුළින් අපේක්ෂා කරනුයේ ද සිය සේවකයා තම ආයතනය තුළ රද්වා තබා ගැනීමයි. Kottawatta (2008) දක්වා ඇති පරිදි සුහසාධන කළමනාකරණය තුළින් ද අපේක්ෂා කරනුයේ සේවකයන් අභිප්‍රේරණය කර සංවිධානය තුළ රද්වා තබා ගැනීමයි. එසේම දක්ෂ හා තාවක සේවකයන් ආකර්ෂණය කරුගැනීමට මෙය උපතුමයක් ලෙස භාවිතා කරයි.

### 3.10 සෞඛ්‍ය හා ආරක්ෂණය පිළිබඳ කළමනාකරණය

සේවකයන් කිහියම් ආයතනයක් තුළ සේවයේ නියුලීම සඳහා පුදුසු කායික හා මානසික තත්ත්වයක් ඔහු හෝ ඇය තුළ පැවතිය යුතුය.එසේ තොවුනහාත් සේවකයා සිය කාර්යය නිසි පරිදි සිදු නොකරයි. සේවකයන් විවිධ අනතුරුවලට හා සෞඛ්‍ය ගැටුවලට මුහුණ පැමුව සිදුවීම සේවක අත්තියට මෙන්ම සේවක ප්‍රවාහීතාවය ඉහළ තැංවීමට හේතුවක් වේ (කොට්ටිවත්ත, 2008). Momoria (1991) අනුව සේවක සෞඛ්‍යය යනු දෙනාත්මක, සංක්‍රාන්තික සියලුම අතර එය නුදේක් සේවයට වාර්තා නොකිරීම යන්නට වඩා ප්‍රාථ්‍යාග්‍ය විෂය පථයකි.

සෞඛ්‍ය හා ආරක්ෂණය පිළිබඳ මානව සම්පත් කළමනාකරණ ලිඛිතය තුළින් අපේක්ෂා කරනුයේ වෘත්තීය රෝග හා ආපදා අවම කර ගනිමින් සිය සේවක සම්පත මෙහෙය වීමයි.මෙහිදී සේවක යහපැවැත්ම අවශ්‍ය වන්නේ තුළින් සේවකයාගේ මානසික තෘප්තිය වෘත්තීය උදාහරණයාගේ වෘත්තීය මෙන්ම සමාජීය ජීවිතය පිළිබඳව ද සැලකා බලන අතර ඒ තුළින් සමස්තයක් ලෙස වෘත්තීකයාගේ දියුණුව අපේක්ෂා කරයි.සිය ආයතනයේ එලදායීතාව ඉහළ තැංවීම සඳහා පුදුසු සේවක පිරිසක් සිටීම මේ තුළින් අපේක්ෂා කොරේ.එම අනුව බලන කළ මෙම ලිඛිතය ද ආයතනික අරමුණු හා බැඳී පවතී.කෙසේ වූව ද මෙහි මුඛ්‍ය පරමාර්ථය වනුයේ සේවකයන් සංවිධානය තෙකුර ගැනීමයි (Kottawatta, 2008).

### 3.11 දුක්ගැනවිලි කළමනාකරණය

සේවක තාප්තිය ඔහුම වෘත්තියක පැවැත්ම උදෙසා අත්‍යවශ්‍ය කාරණයකි. මන්ද යත්, සේවක දුක්ගැනවිලි සංජුව ම හා වතුව සංවිධාන එලදුයීතාවට බලපානු ලබන බැවැනි. එසේම තාප්තිමත් තොටු සේවකයා සිය කාර්ය කිසි විටෙකත් නිහියාකාරව සිදු නොකරයි. බණ්ඩාරනායක (2009) ට අනුව දුක්ගැනවිලි යනු අසාධාරණයක් සිදුවීම පිළිබඳ සේවකයා තුළ ඇතිවන මානසික අසහනකාරී තත්ත්වයකි. Tripathi (1992), ට අනුව සේවක දුක්ගැනවිලි යනුවෙන් හඳුන්වන්නේ තමන්ට අසාධාරණයක් සිදුවීමට හෝ සිදුවන්නේ හෝ යන හැඟීම මත ඇතිවන සත්‍ය හෝ මනාක්ලේරීත තත්ත්වයකි. මෙවන් දුක්ගැනවිලි කළමනාකරණය තොකළහොත් සිදුවන්නේ අදාළ සේවකයා එම දුක්ගැනවිල්ල තව දුරටත් යට්තා කරගෙන ඉදිරියට යාමෙන් එය කාර්මික අවුලක් දක්වා දුරිග යාමයි. මේ හේතුව නිසා කළමනාකරුවන් මේ පිළිබඳව නිසි අවධානය යොමු කළ යුතුය.

මානව සම්පත් කළමනාකරණයේ තවත් එක් ප්‍රධාන ලිඛිතයක් වන මෙය මගින් සේවකයන්ට සිය වෘත්තිය ප්‍රශ්න අසාධාරණකම් සහ විවිධ ගැටළු විසඳුමට උත්සාහ කරයි. එනම් මෙමගින් සේවකයන් කෙරේ වන සමාජ වගකීම ඉටු වීමක් සිදුවේ. මෙම ලිඛිතය ඔස්සේ ක්‍රියාත්මක වන විවෘත දොරටු ප්‍රතිපත්තිය ඔන්බේස්මන්ටරයකු පත් කිරීමෙන් සේවක ගැටළු සිය නිවැශ්‍යයන් දක්වා විහිද යාමේ ඉඩකඩ අවම වේ. ඒ තුළින් සෙසු සමාජයටද යහපතක් වේ. එමගින්ම තාප්තිමත් සේවකයා ආයතනයට ඉතා වටිනා සම්පතක් වන අතර එමගින් ආයෝජකයන්ගේ දනයද නිසි පරිදි උපයෝගනය වේ.

### 3.12 කාර්මික සම්බන්ධතා

යහපත් සේවා සේවක සම්බන්ධතාවක් තුළින් ආයතනයට මෙන්ම මුළු මහත් සමාජයටම පෙනක් සැලසෙන බව සත්‍යයකි. Glueck (1979) අනුව සේවක සම්බන්ධතා යනු සේවකයන් සමූහයක් සහ සේවා යා අතර පවතින අඛණ්ඩ සම්බන්ධතාවයකි. Singh සහ අන් අය (1990) දක්වන පරිදි සේවක වෘත්තිය සම්මිත හා කළමනාකරණය අතර සාමූහික සම්බන්ධතාවයි. මෙම සංක්ලේෂණ ඉතා ප්‍රාථමික වන අතර කළමනාකරණ හා සේවක මෙශ්වලය අතර ඇති සම්බන්ධතා මතාව පවත්වා ගැනීමේදී එකී දෙපාර්ශවයට වගකීමෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ. සේවා සේවක සබඳතා යහපත් කරගැනීම තුළින් ආයතනට හා එහි ආයෝජකයන්ට සිය අපේක්ෂා සුරක්ෂිත කර ගත හැකිය. කාර්මික සබඳතා යහපත් වන්නේ නම් සේවකයාද තාප්තිමත් වේ.

තවද පොදුවේ සමාජය වශයෙන් ගෙන බැලීමේදී යහපත් කාර්මික සබඳතා තුළින් පොදු මහජනකාව අපහසුතාවයට පත් වීමද වැළකේ. උදාහරණයක් ලෙස දුම්රිය සේවා සේවක සබඳතා බිඳවැටීම හා දුම්රිය මගින්ට බලපැමි සිදුවීම දක්වා යා නැතු. එසේම රුහුමට මෙයට මැදිහත් වීමට සිදුවේ. මේ අනුව බලන කළ යහපත් කාර්මික සබඳතා තුළින් සේවා සේවක දෙපාර්ශවයටම මෙන්ම සමාජයට, රුහුමට ද සිය අහිමරාර්ථ ඉටු කර ගත හැකු. එසේම යහපත් කාර්මික සබඳතා විභාල සමාජය වගකීමක් ඉටු කරයි. යහපත් කාර්මික සම්බන්ධතා පවත්වාගැනීම තුළින් අපේක්ෂා කරනුයේ සේවකයන් සංවිධානයට නතු කරගැනීමට තොවේද? (Kottawatta, 2008).

### 3.13 සේවක වලන

මෙම මානව සම්පත් කළමනාකරණ ලිඛිතයන් කිසියම් සේවකයු සම්බන්ධ උසස් කිරීම්, පහත හෙළිම්, මාරු කිරීම් අයිදී වලනයන් පිළිබඳව අවධානය යොමු වේ. Glueck (1979) ට අනුව උසස්වීමක් ලෙස හඳුන්වනු ලබන්නේ රුකියා සේවා යා ඉහළට සිදුවන විතැන්වීමකි. සේවකයන්ට අවශ්‍ය ප්‍රතිදාන ලබා දුන්නද සුදුසු කාලයේදී උසස් වීම ආදිය ලබා දීම ආයතනයක සමාජ වගකීමකි. එසේ සිදුනොකිරීම සේවකයා තුළ කළකිරීමක් ඇති කරවයි. එනම් මෙය සේවකයා කෙරෙහි ඇති වගකීමකි.

එසේම විවිධ සේවක විනය ගැටළු මත සිදු කරන සේවක පහත හෙළිම සහ මාරු කිරීම් අදාළ ආයතනය තුළ සේවය කරන අනෙකුත් සේවකයන්ගේ සුහසිද්ධිය උදෙසා කළ යුතුය. කෙසේ වෙතත් මෙම ලිඛිතය ක්‍රියාවට නැංවීමේදී සේවකයා සමග පොදුගලික වශයෙන් ඇති සබඳතා සලකා

නොබැලීමටත්, වෘත්තීය වර්යාවට අනුකූලව ක්‍රියාත්මක වීමත් තුළින් ආයතනය සතු වගකීම් නිසි අයුරින් සිදු කළ හැකිය.

### 3.14 වෘත්තීය ජීවිතය කළමනාකරණය

ආයතනයක සේවය කරන සේවකයන්ගේ රැකියා ජීවිතය වඩා ස්ථාවර හා තුම්වත් කිරීම ඕනෑම ආයතනයක වගකීමකි. Dessler (2005) දක්වන පිරිදි වෘත්තීය ජීවිතය කළමනාකරණය යනුවෙන් සලකනු ලබන්නේ කිසියම් පුද්ගලයෙකු සිය වෘත්තීය, නිවැරදිව හඳුනාගෙන සංවර්ධනය කිරීමයි. සේවකයාගේ දෙසින් හඳුනාගෙන සංවර්ධනය කිරීමයි. සේවකයාගේ දෙසින් බලන කළ මෙම මානව සම්පත් යුතිය තුළින් සේවකයාගේ සිතැගි ඉටුවීමක්ද දක්නට ලැබේ.

සේවක වෘත්තීය ජීවිතය කළමනාකරණය තුළින් ආයතනයක් සිය සේවකයන්ගේ වෘත්තීය සුරක්ෂිතභාවය සැලකීමට කටයුතු කරයි. එසේම සිය වෘත්තීය ජීවිතයේ හිණිපෙන්තවම තැබීමට ද අවස්ථාව සැලස්මේ ආදි වශයෙන් බලනකළ පෙනී යන්නේ සේවකයෙකු සිය වෘත්තීය කළමනාකරණය කර ගැනීමට නම් ආයතනන්යේද සහාය අත්‍යවශ්‍ය බවයි.එසේ සහය නොලැබීම තුළින් ඔහු අදාළ වෘත්තීය ජීවිතය තුළ මංමුලාඩුවකු සේ කටයුතු කරයි.සාර්ථක ලෙස සිය වෘත්තීය ජීවිතය කළමනාකරණය කර ගන්නා පුද්ගලයාගේ කුටුම්භයද ඔහු වටා රෝක් වන සමාජයට ආදර්ශයක් දෙනු ලබයි. සමස්ථයක් ලෙස බලන කළ සාර්ථක වෘත්තීකයන් මුළු මහත් සමාජයටම ආක්රෑවාදයකි. නිසි පරිදි බදු මුදල් ගෙවීම තුළින් ඔවුන් රටට බරක් නොවී කටයුතු කරනු ඇති.

### 3.15 විනය කළමනාකරණය

එනෑම ආයතනයකට විනය ඉතා වැදගත් සාධකයකි.සේවක විනය ආයතනයේ සාර්ථකත්වයට බලපාන අනියය වැදගත් කරුණෙකි. Robbins (1982) ට අනුව විනය යුතු ආයතනයේ පවතින නීතිමති හා රෙගුලාසිවලට අවනතව සේවකයාගේ කාර්ය හා වාර්යාව ඔවුන් විසින් පවත්වා ගැනීමයි. Mathis සහ Jackson (2000) ට අනුව ආයතනික නීති මළාවන් ගොඩනැංවීම හා පුහුණු කිරීම විනය කළමනාකරණයයි.

සේවකයන් තුළ විනය ගොඩනැංවීම සහ කළමනාකරණය තුළින් එම විනය පරිපාලී මුළුමහත් සමාජයටම සම්ප්‍රේෂණය වනු දක්නට ලැබේ.විනය කළමනාකරණය මගින් සේවක වර්යාව පාලනය කරනු ලබයි. සේවකයන්ගේ මනා වර්යාව සංවිධාන සංවර්ධනයට බෙහෙවින් බලපායි. විනය කළමනාකරණය තුළින් සාධාරණත්වය, අපක්ෂපාතිත්වය ආදි ගුණුග මානව සම්පත තුළ ප්‍රතිතකිරීමට උත්සුක වේ (Kottawatta, 2008).

සේවකයන් ආයතනය තුළ සිදු කරන වරදක් වෙනුවෙන් නිසි දැඩිවම් ලබා දීම හා නිසි පියවර ගැනීම තුළින් සේවකයා එම ක්‍රියාව ඉන් ඉදිරියට සිදු නොකිරීමට වගබලා ගනී. එසේම ඒ තුළින් ඉදිරියට සිදු විය හැකි විශාල වංචා දූෂණ වලක්වා ගත හැකිය.

කෙසේ වුවද විනය කළමනාකරණ ක්‍රියා පරිපාලී ඉතා සඩාරණ විය යුතුය. නිසි ආකාර විනයකට අනුගත වූ පුද්ගලයින්ගෙන් සිදුවන විනය විරෝධී ක්‍රියා අවමය. එම නිසා විනය කළමනාකරණය අවසානයේ සමාජය බලපෑමක්ද ඇති කරනු ලබයි. යහපත් විනය ක්‍රියපරිපාලී තුළින් සේවකයා තුළ දෙනාත්මක ප්‍රතිරුපයක් ගොඩනැංමට කළමනාකරණය උත්සාහ කරයි (Kottawatta, 2008).

ආයතනයකට සේවකයන් පැමිණීමට හෝ පිටවීමට ප්‍රධාන කාරණය එකී ආයතනය තුළ ක්‍රියාත්මක වන මානව සම්පත් කළමනාකරණ පරිවය යි. Kottawatta (2008) ට අනුව මානව සම්පත් කළමනාකරණය වනාහි සංඛ්‍යාත පද්ධති එකී පද්ධතිය තුළම විහා සේවකයන් ආකර්ෂණය කරගැනීමටත් පවත්නා සේවකයන් රඳවා තබා ගැනීමටත් ඉහත කී මානව සම්පත් කළමනාකරණ ලිඛිත ක්‍රියාවට නැංවීම අත්‍යවශ්‍යයි. සේවකයන් හා සමාජ අනිමුඛ මානව සම්පත් කළමනාකරණ ප්‍රතිපත්තින් හා මානයන් ගොඩනැංවීම තුළින් ආයතනයේ අරමුණුවලට පවා සාර්ථකව ලැඟාවිය හැකිය. එසේම මානව සම්පත් කළමනාකරණය ලිඛිත, සමාජය වට්නාකමක් ඇති අගයන් ආයතනය

තුළ ප්‍රචලිත කිරීමට යොදා ගත හැකි ප්‍රබල සාධකයකි (Sharma, 2009 ; Sharma and Devi, 2009). සමාජ වගකීම සංක්ලේෂය ද මානව සම්පත් කළමනාකරණය ලිඛිත ඔස්සේ සේවකයන්ට සම්ප කිරීමට උත්සාහ ගැනීම කළමනාකරණය සතුවගත් කිරීමෙන් සේවකයන්ට හා සංලූදායී ලෙස මානව සම්පත් කළමනාකරණ ලිඛිතයන් ක්‍රියාවට තැබූවීම තුළින් සේවකයන්ට හා පොදුවේ සමාජය කෙරෙහි සමාජීය වගකීම ඉටුකරගැනීමට හැකිවන බව පැහැදිලිය.

#### 4. සේවකයාගේ දාන්ත්‍රී කොළඹයන් මානව සම්පත් කළමනාකරණයේ සමාජ වගකීම

මානව සම්පත් කළමනාකරණය තුළින් සේවකයන්ගේ රැකියා ජීවිතයට මෙන්ම පොදුගලික ජීවිතයට ද මහඟ සේවයක් ඉටු වේ. මානව සම්පත් කළමනාකරණය ආයතනයේ සේවය කරන සේවකයා තුළ පෝරුෂ වර්ධනය, ඔවුන්ගේ පොදුගලික මෙන්ම රැකියාව සම්බන්ධ ගැටලු, ප්‍රශ්න නිරාකරණය කිරීමට මහඟ ලෙස ආයක වේ. සමාජීය වගකීම තුළින් ව්‍යාපාර ආයතනයේ කිරීමිය ඉහළ තැබූවෙන අතර ඉන් සේවකයන් හටද බොහෝ සෙයින් ප්‍රතිලාභ ජනනය වේ. ඒ අතර සේවකයන්ට තම ක්‍රිස්ත්‍රියාවයන් වැඩි දියුණු කර ගැනීමට අවස්ථාව උදා කිරීම, සේවක ගුහසාධනය ඉහළ තැබූවීමට දායක වීම, තීරණ ගැනීම සඳහා ආයක වීම, සේවකයන්ගේ ජ්‍යෙෂ්ඨතා උසස් කිරීම යනාදිය ඉදිරිපත් කළ හැකිය (European Alliance for CSR, 2008).

තවද සමාජීය සේවකයෙකු ලෙස ඔවුන්ගේ යෝගේ අවශ්‍යතාවයන් සපුරාලීමත්, සුරක්ෂිත හා සෞඛ්‍යමත් වැඩි පරිසරයක් තිරමාණය කිරීමත්, සාධාරණ හා ගොරවාන්විත වැටුපක් ලබා දීමත්, සේවායෝජනයේ හැකියාවන් වැඩිදියුණු කර ගැනීමට අවස්ථාවන් සලසා දීමත් දැක්විය හැක (Rekha සහ Gayathri, 2013).

Center for Creative Leadership (2010) ආයතනයට අනුව සමාජීය වගකීම අර්ථදායී බවට යම් යම් සාක්ෂින් පවති. එනම් ව්‍යාපාර විසින් සිදු කරන සමාජීය වගකීම හරහා සේවකයන් තුළ ව්‍යාපාරය පිළිබඳව අභිමානයක් ගොඩනගන අතර එතුළින් රැකියාව කෙරෙහි ඇති කැපවීමද ඉහළ තැබූවේ. මන්දියත් සේවකයන්ගේ පොදුගලික අනුතාවය ඔවුන් සේවය කරන ව්‍යාපාරය හා බැඳී පවති. තම ආයතනය විසින් නොපිරිහෙළා ඉටු කරනු ලබන සමාජීය වගකීම තුළින් සමස්ත ලෝකයාටම යහපතක් ඉටු වන අතර තමන් ද එහි කොටස්තරුවෙකු බව ඔවුනට හැගේ. එමගින් ඔවුන් තුළ ආයතනය පිළිබඳ ජනනයවන්නේ දිනාත්මක ආක්ලේපයකි.

නමුදු සමස්තයක් ලෙස ගත් කළ බොහෝ සේවකයන් තුළ සමාජීය වගකීම පිළිබඳව ඇත්තේ සාණාත්මක ආක්ලේපයකි. එනම් සමාජීය වගකීම ඉටු කිරීම උදෙසා ඔවුන්ගේ පවතින උන්දුව, කැපවීම, දායකත්වය බොහෝ සෙයින් අඩුය. තවද තරගකාරී ලෝකය තුළ ලාභ උත්පාදනය කිරීමට බොහෝ ආයතන උත්සාහ දරන අතර ඔවුන් මෙවැනි සමාජීය වගකීම ඉටු කිරීම පසෙකලා ඇත. මෙමගින් ආයතනය තුළ සිටින සේවකයන් අතාප්තිමත් වන අතර ඔවුන් තුළ ව්‍යාපාර ආයතනය පිළිබඳව ඇත්තේද සාණාත්මක ආක්ලේපයකි. Hjarpe සහ Persson (2004) ව අනුව ද සමාජීය වගකීම පිළිබඳව සේවකයන් තුළ ඇත්තේ මද දැනුවත්හාවයකි. එමනිසා සේවකයන් සමාජීය වගකීම කෙරෙහි දක්වන ආක්ලේපය සාණාත්මක එකකි.

නමුත් 2010 වර්ෂයේදී Hewitt Association මගින් සිදු කරන ලද සම්ක්ෂණයකින් සමාජීය වගකීම උදෙසා සේවකයන්ගේ සහභාගිත්වය තුමයෙන් වර්ධනය වී ඇති බව පෙන්නුම් කරයි. එමගින් තවදුරටත් තහවුරු කරනුයේ මෙවැනි කටයුතු උදෙසා සේවකයන් යොමු කිරීමත්, ඔවුන්ව තීරණ්තරයෙන් දැනුවත් කිරීමත්, එම කාර්යයන් සඳහා සහභාගි කරවීමත් අතිශයින් වැදගත් වන බවයි.

සේවකයන් තුළ සමාජීය වගකීම කෙරෙහි ඇත්තේ ඉතා පූජාල් ආක්ලේපයක් වුවද ඒවා ඉටු කිරීමට යාමේදී ඔවුන් තුළ මතුවනුයේ යහපත් ආක්ලේපයන් නොවේ. මන්ද යත් ව්‍යාපාර කොතරම් සමාජීය වගකීම ඉටු කිරීමට උදෙසා සේවකයන් මෙන්ම අර්ථවත් ලෙස ඔවුන් කිරීමට ඔවුන්

අසාර්ථක වන බැවිනි.මේ අනුව පෙනීයන්නේ සමාජය වගකීම් යන සංකල්පය සේවකයන් තුළ දනාත්මක මෙන්ම සංඛ්‍යාත්මක ආකල්පයන් ගොඩනගන බවයි.

Opatha (2009) ට අනුව මානව සම්පත් කළමනාකරණයේ මූලික පරමාර්ථය වනුයේ සේවකයන් තෘප්තිමත් කිරීමත්, එම තෘප්තිමත් සේවකයන් ආයතනය තුළ රඳවා ගැනීමත් තුළින් ආයතනයේ අරමුණු හා ඉලක්ක ඉටු කර ගැනීම උදෙසා ඔවුන්ගේ පුරුණ දායකත්වය ලබා ගැනීමය. මෙහිදී සේවකයන් තුළ ආයතනය පිළිබඳ දනාත්මක ආකල්ප වර්ධනය කිරීම අතුවතා කරුණෙකි. ව්‍යාපාර සමාජ වගකීම් බොහෝ සේවීන් සේවකයන්ට මෙන්ම ඔවුන්ගේ පවත්වේ සාමාජිකයන්ටද ඇතැමි කාර්යයන් සඳහා උපකාර කිරීමට මූලිකව කටයුතු කරන අතර ඔවුන්ගේ සමාජය හා පාරිසරික ප්‍රජාත්ව සලකා බලා ඒ සඳහා යෝග්‍ය ක්‍රියාමාර්ගයන් උත්පාදනය කරයි. උදාහරණ ලෙස මරණාධාර, මූල්‍ය, ප්‍රවාහන පහසුකම් සැපයීම දැක්වීය හැකිය.

සේවායෝගයන් පළමුවෙන් සමාජය නොව තමා යටතේ කටයුතු කරන සේවකයන් හට වගකීම් ඉටු කළ යුතුය. ඔවුන්ගේ දායකත්වයට සරිලන වැටුපක්, අනෙකුත් දීමනාවන්, ගැටුපු නිරාකරණය කිරීම, සාම්කාමී වැඩි පරිසරයක් නිර්මාණය කිරීම, යෝග්‍ය රැකියා කොන්දේසි නිර්මාණය කිරීම තුළින් සේවකයන්ගේ තෘප්තිය ඉහළ නැංවිය හැකිය.

තෘප්තිමත් සේවකයන් වඩා එළඳායී සේවකයන් බවට නිර්මාණය වන අතර ඒ තුළින් ඔවුන්ගේ මානසික හා ගාරීරික තෘප්තිමත් බව, සෞඛ්‍යමත් ජ්වලන රාවන්, මානසික සුවතාවයන් මෙන්ම බල ගැන්වූ, උනන්දුව සහිතව කාර්යයන් සඳහා යොමු වීම වර්ධනය වේ.

ව්‍යාපාරයක සේවකයෙකු ලෙස සලකනු ලබන පුද්ගලයෙකු සමාජයේ විවිධ භූමිකාවන් නිරුපණය කරනු ලබයි. ව්‍යාපාරය තුළින් ඔවුනට ලබා දෙන අත්වැල, පන්තරය එම භූමිකාවන් තුළනය කර ගැනීමට ඔවුනට උපකාර වේ.

**5. කළමනාකරණයේ දැඩිකේත්තයන් මානව සම්පත් කළමනාකරණයේ සමාජය වගකීම සමාජය වගකීම ගත් කළ එය ව්‍යාපාරයක කළමනාකරණයේද වගකීමකි. එනම් එම වගකීම සමාජය දෙසට මෙන්ම අනෙකුත් සලකා බලන සියලු පාර්ශ්ව වෙතද විහිදී යයි. ආයතනයක් සිය කාර්යයන් සිදු කරනු ලබන්නේ පරිසරයක් තුළය. විවිධ වූ කොටස් රාජියක එකතුවෙන් මෙම පරිසරය සකස් වී ඇති අතර මේ තුළ ආයතනය කෙරෙහි ඇල්මක් දක්වන විවිධ පාර්ශ්වද අන්තර්ගත වේ. ව්‍යාපාරික සමාජය යන්නට මෙලෙස ව්‍යාපාරය කෙරෙහි උනන්දුවක් දක්වන සියලු පාර්ශ්ව අන්තර්ගත වේ. මෙම සියලු කණ්ඩායම් ආයතනයක කාර්යයන් කෙරෙහි බලපාන අතරම ඔවුන්ගේ කාර්යයන් කෙරෙහි ආයතනයද බලපැමි කරයි. ව්‍යාපාර සමාජය තුළ පවතින එක් අංගයක් බැවින් ඒවා සමාජය තුළින් පැන තෙහින විවිධ ඉල්ලුම් සලකා බැලිය යුතුය (Argandona, 2011). මෙහිදී ව්‍යාපාර කළමනාකරණය මෙම වෙනස් වන ඉල්ලුම් සඳහා කටයුතු නොකළහාත් සමාජය විසින් ව්‍යාපාර වලට ඒවා ඉටු කිරීම සඳහා නීති මගින් බලපැමි කරන අතර එම ව්‍යාපාරයේ පැවැත්ම කෙරෙහිද තරේතන ඇති කිරීමට පෙළකි. Rekha සහ Gayathri (2013) දක්වන පරිදී ව්‍යාපාරයක දිගු කාලීන පැවැත්ම රඳා පවතිනුයේ කළමනාකරණය සමාජ වගකීම කෙරෙහි දක්වන උනන්දුව මතය.**

ව්‍යාපාරයක් කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශ්වයක් යනු “ව්‍යාපාරයක කාර්යයන් කෙරෙහි සූප්‍රවම හෝ වනුව බලපැමි කරන කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක්”(Dhanushka, n.d.). මෙම පාර්ශ්වයන් ප්‍රධාන වගයෙන් කොටස් දෙකකි. එනම්,

#### 1. බාහිර පාර්ශ්ව


ව්‍යාපාරයේ කාර්යයන් කෙරෙහි බලපැමි කරන්නාවූ ව්‍යාපාරයක බාහිර පරිසරයට අයත් වන පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් බාහිර පාර්ශ්ව තැම වේ. උදා: සාමාන්‍ය ජනතාව, මාධ්‍ය, රජය, මූල්‍ය හිමියන්, තරගකරුවන්, මූල්‍ය ගැනීයන්

## 2. අභ්‍යන්තර පාර්ශව

ව්‍යාපාරයේ කොරෝන් නොරහි බලපෑම් කරන ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසරයට අයත් වන්නාවූ පුද්ගලයකු හෝ කණ්ඩායමක් අභ්‍යන්තර පාර්ශව නම් වේ. උදා: අයිතිකරුවන්, කළමනාකරුවන්, සේවකයින්, වෘත්තීය සම්මිත යනයිය

ඉහත ආකාර දෙකෙන් හඳුනාගත් පාර්ශවයන් ව්‍යාපාරයකට කරන්නාවූ බලපෑම් රුප සටහන් අංක 1 මගින් පිළිඳිලු කෙරේ.

රුප සටහන අංක 01: ව්‍යාපාර කොරෝන් උනන්දුවක් දක්වන පාර්ශව



රුප සටහන් අංක 01 මගින් පිළිඳිලු කරන ව්‍යාපාර කොරෝන් උනන්දුවක් දක්වන පාර්ශව අනුව ප්‍රධාන පාර්ශව හතරක් දැකිය හැකි අතර ඒ පිළිබඳ කෙටි විස්තරයක් පහත දක්වා ඇත.

ව්‍යාපාරයක් පාලනය කරන කළමනාකරණයේ මූල්‍ය වගකීම ඇත්තේ ව්‍යාපාරයේ අයිතිකරු හෙවත් ආයෝජකයා වෙතයි. ඔහුගේ ආයෝජනයට මෙන්ම ඔහු විසින් ගන්නා අවධානමට සාධාරණය ඉටු කිරීම උදෙසා එහි ප්‍රතිලාභ නිසියාකාරව ලබා දීම, ව්‍යාපාර වර්ධනය හා ස්ථාවරත්වය පදනා සැලසුම් සකස් කිරීම, ආයෝජකයාට අවශ්‍ය මූල්‍යමය තොරතුරු ලබා දීම මෙන්ම ආයෝජකයා සතු මුදල් අයතා ලෙස පරිහරණය නොකිරීමටත් කළමනාකරු උත්සුක විය යුතුය. එය ඔහු ලබා ගන්නා වැළැඳවුනු සාධාරණය ඉටු කිරීම පමණක් නොවේ. කළමනාකරුගේ රැකියාවේ ඉදිරියද ඇතුළත්ව ව්‍යාපාරයේ අනාගතයද ඒ අනුව තීරණය වනු ඇත. එමෙන්ම දිගින් දිගේම පාඩු ලබන ආයතනයක ආයෝජනය කරන්නට කිසිවෙකුත් අකමැති වනුද ඇත.

මනා වගකීමක් සහිත වැඩ පරිසරයක් බිජි වන්නේ සේවකයන් කොරෝන් උනන්ගේ පාරිහැළික ආරක්ෂාව ඇති වන බලපෑම් මතය. එම නිසා සේවකයන් හා සේවායෝජකයන් එකිනෙකා කොරෝන් වගකීමෙන් බැඳී පවතී. සේවකයා තම වගකීම ඉටු කරනු ලබන අතර සේවායෝජකයන්ද ඔවුන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් නොපිරිහෙලා ඉටු කළ යුතුය. ඒ අතර සේවකයන්ට සරිලන වැළැඳු ලබා දීම, වෘත්තීය රැකිවරණය ඇති කිරීම, සේවකයන්ගේ සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් වීම, පුද්ගලික හා රැකියා ජීවිතයේ සම්බර්තාවය පදනා සහය වීම, තාප්තීමත් විය හැකි වැඩ පරිසරයක් බිජි කිරීම, සේවක සුහසාධනයට අවශ්‍ය කටයුතු කිරීම හා කළමනාකරණය හා සේවකයන් අතර සම්බන්ධතා පවත්වාගෙන යාම යනයි කළ යුතුය.

එමෙන්ම පාරිහැළිකයන් කොරේ ඇති වගකීම ගත් කළ ඔවුන්ගේ ඉල්ලුම් ඉටු කිරීමට කටයුතු කිරීම, පාරිහැළික ආරක්ෂාව කොරෝන් කටයුතු කිරීම, ගුණාත්මක හා සේවා ලබා දීම, පාරිහැළික අධ්‍යාපනය කොරෝන් කටයුතු කිරීම හා සාධාරණ වෙළඳපොලක් ඇති කිරීමට ක්‍රියා කළ යුතුය. සමාජය කොරෝන් ඇති වගකීම ගත් කළ පරිසරය හා සේවාවික සම්පත් සුරකිත, පිරිසිදු පරිසරයක් බිජි කිරීමට සහය වීම, අහිතකර බලවේග හා උවදුරුවලින් සමාජය ආරක්ෂා කිරීම, සමාජ අවශ්‍යතා

ඉටු කිරීම (උදා: පානිය ජල පහසුකම්, අධ්‍යාපන පහසුකම්, ආබාධිත පුද්ගලයින් සඳහා පහසුකම්) කළ යුතුය. මේ අමතරව රජය කෙරෙහි ඇති වගකීම ගත් කළ නිසියාකාරව බඳු හා වර්පනම් ගැනීම, රජය විසින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘති සඳහා සහයෝගය ලබා දීම, දේශීය කර්මාන්ත නගා සිටු වීමට සහය වීම, දේශීය නිෂ්පාදිතය කෙරෙහි අවධානය යොමු කිරීම, රජය මගින් ඉටු නොවන කටයුතු සඳහා අත නිත දීම මෙන්ම රජය විසින් ලබා දෙන විවිධ බඳු සහන සහ පහසුකම් ලබා ගැනීමට කටයුතු කළ යුතුය.

මේ ආකාරයට ව්‍යාපාරයක කිරීමිනාමය රඳා පවතින්නේ එහි කළමනාකරණය ගනු ලබන තීරණවල ප්‍රතිඵල ලෙස ලබා දෙන හාන්ච හා සේවාවල ගුණාත්මකබව හා පාරිභෝගික සේවා සහ එහි අයිතිකරුවන්ගේ, සේවකයන්ගේ, පාරිභෝගිකයන්ගේ, රජයේ සහ සමාජයේ අපේක්ෂාවන් ඉටු කරන ආකාරය අනුවය. මෙය එම ව්‍යාපාරයේ දිගුකාලීන පැවැත්ම සඳහා බෙහෙවින් බලපානු ලැබේ (Benjamin, 2011; Hart and Rebecca, 2011).

ඉහත කි පරිදි ව්‍යාපාරයක් සමාජයේ කොටසක් බැවෙන් එහි ක්‍රියාකාරකම් සමාජය මතයන් සඳහා බෙහෙවින් බලපානු ලැබේ. එම නිසා කළමනාකරණය මුවුන් විසින් පවත්වාගෙන යනු ලබන ප්‍රතිපත්ති හා ක්‍රියාපටිපාටි සමාජයේ හොඳ තම දියුණු කිරීමට බලපාත්තේද, එමෙන්ම සමාජය අගනාකම් දියුණු කිරීම, ස්ථාවරත්වය පිහිටු වීම ගක්තිය හා එකමුතුකම සමාජය තුළ දියුණු කිරීමද කළ යුතුය.

මානව සම්පත් කළමනාකරණයේ සමාජ වගකීම ගත් කළ මුවුන් විසින් ව්‍යාපාරයේ අරමුණු ඉටු කර ගැනීමට සහාය විය යුතු අතර සමාජය වගකීම අතින් සමාජයේ ස්ථාවරත්වය ගොඩ නගා ගැනීමට කටයුතු කළ යුතුය. එනම් ව්‍යාපාරයකින් සමාජය කෙරෙහි පවතින ප්‍රයෝගනවත් දේවල් එනම් එලදායක කටයුතු වැඩි කළ යුතු අතර එලදායක නොවන ක්‍රියාකාරකම් අඩු කළ යුතුය. සමාජ වගකීම කෙරෙහි මානව සම්පත් කළමනාකරණය වැදගත් වන්නේ එලදායි ක්‍රියා සඳහා අවශ්‍ය සංස්කෘතියක් සහ ඒ සඳහා සේවකයන් නියුත්ත කිරීමට අවශ්‍ය ක්‍රියාපටිපාටියක් මුවුන් විසින් අනුගමනය කළ යුතු නිසාය.

මේ සැම ආකාරයකින්ම ව්‍යාපාරයක කළමනාකාරීත්වයට සමාජ වගකීම පිළිබඳව සැලකිලිමත් වීම ප්‍රධාන කාර්යයක් වේ ඇත. ව්‍යාපාරයකට දිගු කාලීනව නැගී සිටීම සඳහා මානව සම්පත් කළමනාකරණය තුළින් වන සමාජ වගකීම අත්‍යවශ්‍ය වේ. මෙහිදී මෙම කර්තව්‍ය නිසාවෙන් එහි සේවකයන් අතිවාර්යයෙන්ම ව්‍යාපාරයේ අරමුණු ලගා කර ගැනීමට කළමනාකරණය සමග එකතු වෙනු ඇත (Claire et, al., 2013).

## 6. නිගමනය

සමාජ වගකීම වූ කළේ එය පුදෙක් පුණු කටයුත්තක්ම නොවේ. එය ව්‍යාපාරයේ දිගුකාලීන පැවැත්මට බලපැමි කරන යෝද හස්තයකි. ඒ නිසාම ලාභ පාඩු පිළිබඳ මානසිකත්වයෙන් හා කාර්මික ව්‍යසරියෙන් ඔබිබට ගොස් රට්ටී නිති පිළිඳින ආයතනයක තත්ත්වයට ව්‍යාපාර පත් කළ යුතුය. එතැනින් නොනැවති පොදුවේ තමන් වෙසෙන පරිසරය ගැන සංවේදී වෙමින් එහි උන්නතිය පතා වැඩි කළ යුතුය.

බොහෝ ව්‍යාපාරික ආයතන හොඳ ව්‍යාපාර පුරවැසිහාවයක් පෙන්වීමට ආයතනික වාර්ෂික වාර්තා සමාජ වගකීම් නිර්ණායක හා ප්‍රමිතීන් අනුව සැකසුවද එම වාර්තා බොරුවට සහය පැමැක් පමණක් ලෙස ඇතැමුන් විග්‍රහ කරයි. උදාහරණයක් ලෙස Enron සමාගමේ වාර්ෂික සංස්ථාමය සමාජ වගකීම් වාර්තාව හා Tobbaco සමාගමේ සමාජ වාර්තා දැක්වීය හැකිය.

සංවිධානයක සේවනාවය අනුව සමාජ වගකීමේ වාසියේ ප්‍රමාණයන් වෙනස් ස්වරුප ගත්. මූල්‍යමය වාසිවලින් ඔබිබට යන වාසි ඇතුළත් මුද්‍රිත ලිපි විශාල සංඛ්‍යාවක් තිබුණ්න් එය සංඛ්‍යාත්මක ලෙස ප්‍රකාශ කිරීම අපහසු කාර්යයකි. කෙසේ වූවත් යම් ව්‍යාපාරයක් සිය සමාජ වගකීම් උපායමාර්ගයන් වැඩි දියුණු කරන අතරදී කෙටි කාලීන මූල්‍ය වාසි ලබා ගැනීමට අදහස් නොකරනු ඇත. සමාජ

වගකීම් පසුපස ඒ හරහා පවතින මානව හා පාරිසරික වගකීම් සැගවුණු වෙතනාටක් මත ක්‍රියාත්මක වන්නක්ද නැත්තම් ව්‍යාපාරය ඉක්මවා පවතින ඇල්ම මත පදනම් වන්නක්ද යන්න බොහෝ විවාදයට හා විවේචනයට හාජතය වී ඇත.

ඇතැම් විවේචනය් පෙන්වා දෙන්නේ හොඳ එලදායී ක්‍රියාමාර්ගවල සමාගම නියැලීමත්, අනෙකුත් කටයුතු ප්‍රතිකේෂ්ප කිරීමත් එමගින් සමාජයීය වශයෙන් හා පාරිසරික වගයෙන් වගකියන සමාගමක් ලෙස තම ප්‍රතිරූපය සකසා ගැනීමත් සමාජ වගකීමේ අරමුණු බවය.

මෙසේ බැඳු කළ සංවේදී ව්‍යාපාරයන්ගෙන් සමන්විත වූ සමාජයක් අරුධුදයකට යන්නේ නැත. එවැනි වටපිටාවක් ඇති කිරීමෙන් වචාත් වාසි ලාභයන් හිමි වන්නේද ව්‍යාපාරිකයන්ටය. මක්නිසාද යන් අන් අය මෙන් නොව තමන්ගේ වත්කම් අනාගත ප්‍රතිලාභ පතා අවදානමක් ගෙන ආයෝජනය කර ඇත්තේ ඔවුන් බැවිනි. ඒ අනුව බලන කළ බොහෝ සංවිධාන තම මුඩා පරමාර්ථයන් යටතට සමාජ වගකීම ඉටු කිරීම ඇතුළත් කර තිබුණු සැබැවින්ම සිදුවන්නේ එයමදැයි යන්න ප්‍රශ්නාර්ථයකි. මානව සම්පත් කළමනාකරණය තුළින් ඉටු වන සමාජ වගකීමේදී සිදුවන්නේ සිය සංවිධානයට වාසි පරිදි සිය සේවකයන් හැඩා ගස්වා තම ආයතනයේ අරමුණු හා පරමාර්ථ මුදුන් පැමුණුවා ගැනීම යන්න අපගේ මතයයි.

### **ආක්‍රිත ග්‍රන්ථ**

1. Argandona, A. (2011), *The Management Case for Corporate Social Responsibility*. IESE Business School-University of Navarra. [Online] p.1-10. Available from: <http://papers.ssrn.com>. [Accessed:24 May 2014]
2. Armstrong, M. (2010), *Armstrong's Essential Human Resource Management practice: a guide to people management*.
3. Benjamin, J. I., Hart, O. A & Rebeca O. E. (2011), Defining the Role Engagement of the Human Resources Professionals. *International Journal of Business and Social Science*. 2(5). p.118-126.
4. BRAZELTON, F, et. al. (1999), Study of Corporate Social Responsibility. [Online]. Available from:[http://www.stanford.edu/class/e297c/poverty\\_prejudice/citypoverty/hedge\\_poverty.htm](http://www.stanford.edu/class/e297c/poverty_prejudice/citypoverty/hedge_poverty.htm). [Accessed: 14 June 2014]
5. Carroll, A. B. (1991), The Pyramid of Corporate Social Responsibility: Toward the Moral Management of Organizational Stakeholders. *Business Horizons*.p.1-20.
6. Center for Creative Leadership (2010). [Online] Available from: <http://www.ccl.org/Leadership/index.aspx>. [Accessed: 6<sup>th</sup> July 2014]
7. Claire, D. Perrine, F. and Romina, G. (2013), The Impact of Corporate Social Responsibility on Human Resource Management. *International Business Research*. [Online] 6(12). p.145-153. Available from: <http://dx.doi.org/10.5539/ibr.v6n12p145>. [Accessed: 19 June 2014]
8. Cohen, E., Taylor, S. & Camen, M. M. (2009), HR's Role in Corporate Social Responsibility and Sustainability: *SHRM Foundation Briefing*.
9. Coro, S. (2009) The Role of Human Resource Management in Corporate Social Responsibility, issue brief and road map. [Online] p. 2. Available from: [www.greenbiz.com/sites/default/files/csr\\_and\\_HR\\_Management1.pdf](http://www.greenbiz.com/sites/default/files/csr_and_HR_Management1.pdf). [Accessed: 25th May 2014]
10. CSR-NEWS.NET (2014) *Hewitt Best Employers in Canada study 2010*. [Online] Available from: <http://csr-news.net/main/2009/04/02/hewitt-best-employers-in-canada-study-2010/>. [Accessed: 06<sup>th</sup> July 2014]
11. Department Store (2010), [Online] Available from: <http://www.Business Dictionary.com>. [Accessed 7 June 2014]
12. Dessler, G. (2005), *Human Resource Management*, New Delhi: prentice Hall of India.
13. Dessler, G. (2009), *Human Resource management*, India.
14. Dhanushka, P. (n.d.), [Online] Available from: [http://management-aat.blogspot.com/p/blog-page\\_5385.html](http://management-aat.blogspot.com/p/blog-page_5385.html). [Accessed:20 June 2014]
15. European Alliance for CSR 2008, *valuing non – financial performance: A European framework for company and investor dialogue*, European Alliance for CRS, Europe.

16. Glueck, W. F. (1979), *Foundations of personnel*, Business Publications Inc., Texas.
17. Hjarpe, F. & Persson, S. (2004) *CSR with Focus on the Employee Perspective*. Sweden: Ekonomiska Institution.
18. Ilona, B. and Ruta, K. (2009), *The Linkage between HRM, CSR and Performance Outcomes*. 7(1). pp. 5-24. Available from: [www.emeraldinsight.com/1746-5265.htm](http://www.emeraldinsight.com/1746-5265.htm) [Accessed: 24th May 2014]
19. Kottawatta, KHH (2008), Developing closed system of HRM against to open system of HRM, Author, Colombo.
20. Lawler, E. E. (1995), The new Pay: A strategic approach. *Compensation Benefits Review*. 27(4). p. 14-22.
21. Lewis, P. (2001), Reward Management. *Contemporary Human Resource Management*: Pearson Education.
22. Mamoria, C. B. (1991), *Personnel Management*, Bombay: Himalaya publishing House.
23. Mathis, R. L. and Jackson, J. H. (2000), *HumanResourceManagement*, South Western New York: College Publishing.
24. Mees, A. & Bunham, J. (2004), Corporate Social Responsibility belongs with HR. 17(7), p.11.
25. Opatha, H. H. D. N. P. (2009), *Human Resource Management*, Colombo.
26. Preuss, L., Haunschild, A. & Matten, D. (2009), The rise of CSR: implications for HRM and employee representation. *The International Journal of Human Resource Management*. 20(4). p.953-973.
27. Rekha, G. S. & Gayathri, K. (2013), Human Resource Management and Corporate Social Responsibility. *International Journal of Applied Research & Studies*. 2(3). p.1-6.
28. Robbins, S. P. (1982), *Personnel: The Management of Human Resource*, Englewood Cliffs: Prentice Hall.
29. Sharma, S., Sharma, J. & Devi, A. (2009), Corporate Social Responsibility: the key role of Human Resource Management, *Management Business Intelligence Journal*. 2(1). p. 205-213.
30. Singh, B. P., Chhabra, T. N. & Taneja, P. L. (1990), *Personnel Management & Industrial Relations*. Delhi: Dhanapat Rai & sons.
31. Smith, R. E. (2011), Defining Corporate Social Responsibility: A Systems Approach for Socially Responsible Capitalism. p.10-110.
32. Tripathi, P. C. (1992), *Personnel Management & Industrial Relations*, New Delhi: Chandsons.
33. United Nations Industrial Development Organization (2013), *What is CSR?*. [Online]. Available from: <http://www.unido.org/en/what-we-do/trade/csr/what-is-csr.html>. [Accessed: 26 June 2014]
34. Visser, W. (2005), Revisiting Carroll's CSR Pyramid: An African Perspective, p.30-56.
35. බණ්ඩාරනායක, ජේ. (2009), උසස් පෙළ ව්‍යාපාර අධ්‍යනය, මහරගම.
36. ව්‍යාපාර සමාජ වගකීම හා ආචාර ධර්ම. [online] Available from: [http://www.advancedlevel\\_business.blogspot.com/p/blog\\_page\\_6.html](http://www.advancedlevel_business.blogspot.com/p/blog_page_6.html). Accessed: 24th May 2014]



හාසුරි හාගානි අමරතුංග



ගයනි ගිතිකා හේවගේ



හංසිනි මධුමිකා වන්දුසිරි



සවිනි මඩුගල්ල



හර්ෂනි දොඩ්ගොඩ්



සඳුන් මේනක